

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රාජාංගනය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම්වලින් ගලා ගිය මුදල් ප්‍රවාහය තුළ සමාලෝචිත වර්ෂයේදී මිලදී ගත් ස්ථාවර වත්කම් වටිනාකම රු.30,442,178 ක් වෙනුවට රු.49,416,259 ක වටිනාකමක් දක්වා තිබුණු හෙයින් වෙනස රු.18,974,082 ක් විය.	එම වෙනස ගැලපුම් කර නිවැරදි කරන ලද මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඉදිරිපත් කරන බව.	නිවැරදි වටිනාකම දැක්විය යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ අයභාරය ඉක්මවූ වියදම රු.3,167,486 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අයභාරය ඉක්මවූ වියදම රු.8,332,419 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	1,454,000	1,641,350	1,629,950	11,400	1,146,600	2,136,555	2,180,555	400
(ii)	කුලී	13,439,162	14,080,860	9,188,700	4,892,160	15,566,838	9,636,323	9,508,176	5,413,310
(iii)	බලපත්‍ර ගාස්තු	393,600	290,050	290,050	-	415,250	504,225	730,650	-
(iv)	වෙනත් ආදායම්	39,536,076	57,698,454	30,269,863	27,428,591	15,465,500	7,959,557	11,277,183	4,051,778
		<u>54,822,838</u>	<u>73,710,714</u>	<u>41,378,563</u>	<u>32,332,151</u>	<u>32,594,188</u>	<u>20,236,660</u>	<u>23,696,564</u>	<u>9,465,488</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134(1) වගන්තිය ප්‍රකාරව සභා බල ප්‍රදේශයේ දියුණු කළ ප්‍රදේශවල පිහිටියා වූ නිශ්චල දේපළ හෝ නිශ්චල දේපළ වර්ගයක වාර්ෂික වටිනාකම පාදක කරගෙන වරිපනම් පැනවීමට කටයුතු යුතු වුවත් එම ප්‍රදේශ හඳුනාගෙන පනතේ උපදෙස් ප්‍රකාරව වරිපනම් පැනවීමට 2024 වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.	2025 වර්ෂයේ ජනවාරි මස කටයුතු නිම වී ඇති අතර 2026 වර්ෂයේ සිට අය කිරීමට හැකියාව ඇති බව කාරුණිකව සඳහන් කරන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 2020 වසරේ සිට පුද්ගලයින් 09 දෙනෙකුගේ පැවත එන ජල සම්බන්ධතා ගාස්තු රු.29,769 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් නොගෙවන අයගේ සම්බන්ධතා විසන්ධි කිරීමට හා ඉතිරි සියළුම හිඟ හිටි ගාස්තු 2025 වර්ෂය තුළදී අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(iii) සමාලෝචිත වර්ෂයේ ලැබිය යුතු ජල බිල්පත් ගාස්තු මුදල රු.337,880 ක් වසර අවසාන වන විටත් අයකරගෙන නොතිබුණි.	හිඟ ඇති පාරිභෝගිකයින්ගේ ජල සම්බන්ධතාවය විසන්ධි කරන අතර සියළුම හිඟ හිටි ගාස්තු 2025 වර්ෂය තුළදී අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී		
(i) සභාවට අයත් ස්ථාන 04 ක නිබෙන කඩ කාමර 18 ක් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා අයවිය යුතු රු.1,069,200 ක මුදලින් සියයට 85 ක් වූ රු.913,700 ක් අයකරගෙන නොතිබුණි.	අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) සභාවට අයත් කඩ කාමර 29 ක් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය ආරම්භයේ හිඟ හිටි කුලී මුදල් රු.3,783,260 ක් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් අයකරගෙන නොතිබුණි.	සන්නකය පවරා ගැනීමට අදාළ ලිපිගොනු පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව.	හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(iii) 2021 හා 2022 වසර සඳහා අයවිය යුතු JCB යන්ත්‍ර කුලී ආදායම රු.154,250 ක් අයකරගෙන නොතිබුණි.	2025 වර්ෂයේ අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(iv)	2021 වසරේ සිට පැවත එන රු.140,250 ක ටෙන්ඩර් බදු කුලී මුදල සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකරගෙන නොතිබුණි.	හිඟ කුලී සඳහා නඩු පැවරීමට එන්නරවාසි නිකුත් කිරීමට කටයුතු කර ඇති බව.	හිඟ බදු කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ)	වෙනත් ආදායම් පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.1,073,418 ක් හා මුද්දර ගාස්තු රු.1,056,000 ක් අයකරගෙන නොතිබුණි.	ලැබිය යුතු උසාවි දඩ මුදල් හා මුද්දර ගාස්තු මුදල ඉල්ලා පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලිපි යවා ඇති බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.	ප්‍රාදේශීය සභා පනතේ 126 ප්‍රකාරව ඉතිරි අතුරු ව්‍යවස්ථා 2025 වර්ෂය තුල වැලඳ ගැනීමට කටයුතු කරන බව.	අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර වත්කම් තුළ ගොඩනැගිලි වටිනාකම රු.37,569,613 කින් වැඩි වී තිබුණු අතර මෙම ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් දරා තිබූ රු.271,392 ක පරිපාලන වියදම් සඳහා ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවුණි.	ලිඛිත සාක්ෂි විගණනය වෙත ලබා දීමට සටහන් තබා ගත් බව.	තහවුරු කෙරෙන විගණන සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ මුළු ක්ෂය වටිනාකම රු.16,671,148 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනයේ ඉදිරිපත් කර තිබුණද එක් එක් අයිතමයන්ගේ ආරම්භක සමුච්චිත ක්ෂය වටිනාකම ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් වර්ෂයේ ක්ෂය ප්‍රමාණයෙහි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.	ඉදිරි වර්ෂයේ ගිණුම් පිළියෙල කිරීමේදී ඉදිරිපත් කිරීමට සටහන් තබා ගත් බව.	තහවුරු කෙරෙන විගණන සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

(ඇ) සභාවේ ඇප තැන්පත් කළ යුතු නිලධාරීන් අතරින් නිලධාරීන් 12 දෙනෙකු සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ඇප තැන්පත් කිරීමට කටයුතු කර නොතිබුණි.	ඇප තැබිය යුතු නිලධාරීන්ගේ සේවක ඇප 2025 වර්ෂයේ තැන්පත් කිරීමට කටයුතු කරන බව.	ඇප තැන්පත් කළ යුතු නිලධාරීන්ගෙන් ඇප තැන්පතු ලබාගැනීමට කටයුතු කළ යුතුය.
---	---	--

3.3 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 වර්ෂයේ සිට ත්‍රි රෝද රථ නැවතුම්පළ ගාස්තු අයකිරීම නවතා තිබුණු නමුත් ත්‍රි රෝද රථ නැවතුම්පළ ඉවත් කර නොතිබුණි.	පසුගිය වර්ෂයන් තුළ ත්‍රි රෝද රථ සංගම් නිසි පරිදි ක්‍රියාත්මක අදාළ ගාස්තු අය කිරීමට අපොහොසත් වූ බව කාරුණිකව දන්වා සිටින බව.	සභාව සතු වත්කම් ආදායම් උත්පාදනය සඳහා යෙදවිය යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි 3.1 ඡේදය ප්‍රකාරව සභාව සතු ධාවන තත්ත්වයේ පවතින වාහන 14 ක් සම්බන්ධයෙන් ඉන්ධන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට සභාවේ ස්ථීර කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 03 ක් පැවතිණි.	අදාළ පුරප්පාඩු පිළිබඳව පළාත් පාලන දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව.	අනුමත කාර්ය මණ්ඩල සංයුතිය තුළ බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) වැඩ තහනම් වූ නිලධාරීන් 04 දෙනෙකුගෙන් අයවිය යුතු රු.29,811 ක ණය ශේෂ ස්ථානමාරු වී ගිය නිලධාරීන් 07 දෙනෙකුගෙන් අයවිය යුතු රු.90,200 ක ණය ශේෂයන් අයකරගෙන නොතිබුණි.	පිළිගන්නා බව.	හිඟ සේවක ණය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.6 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ ධාවන කටයුතු සඳහා යොදවා තිබූ කැබ් රථය හා ට්‍රැක්ටරය වසර 09 කට ආසන්න කාලයක සිට ධාවන කටයුතු සඳහා යොදා නොගෙන නිෂ්කාර්යව රඳවාගෙන තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

කැබ් රථය අපහරණය කිරීමට කටයුතු කරන බව හා ට්‍රැක්ටරය අලුත්වැඩියාව කිරීමට හෝ අපහරණයට අදාළ කටයුතු සිදු කරන බවත් සඳහන් කරන බව.

නිර්දේශය

නිෂ්කාර්යව පවතින වත්කම් අපහරනය කිරීමට හෝ අලුත්වැඩියා කර උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

සභාවේ ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුවී නොමැති අතර සමාලෝචිත වර්ෂය සඳහා එක් විගණන විමසුමක් අභ්‍යන්තර විගණන අංශයෙන් සභාවට නිකුත් කර තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පිළිගන්නා බව.

නිර්දේශය

ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදු කිරීමට කටයුතු කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය

සභාව විසින් කසළ එකතු කිරීමේ කටයුතු නගර සීමාවේ පමණක් සතියට දින 02 ක් සිදුකරනු ලබන අතර නොදිරන කසළ තොග සභා පරිශ්‍රයේ ගොඩ ගසා ගෙන තිබුණු අතර ඉතිරි අනෙකුත් කසළ පමණක් කසළ අංගනය වෙත රැගෙන යමින් පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

කසළ ගබඩා කිරීම සඳහා ගබඩාවක් නොමැති නිසා සභා පරිශ්‍රයේ දීර්ඝකාලීනව ගබඩා කර තබා නොගෙන අලෙවි කිරීම සිදු කරනු ලබන බව.

නිර්දේශය

කසළ කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදුකළ යුතුය.